

**එක් වතාවක් පමණක් සිදු කරන ගෙවීම් වලින් බදු අඩු කිරීම සඳහා අනුප්‍රමාණ
(සේව්‍යාත්ත ප්‍රතිලාභ - සියලුම සේවා නියුක්තිකයින්)**

01. මෙම වක්‍රය අදාළ වන එක් වතාවක් පමණක් සිදු කරන ගෙවීම් ප්‍රමාණ (සේව්‍යාත්ත ප්‍රතිලාභ):

- අ. විශ්‍රාම වැටුපක් පරිවර්තිත කිරීමේ දී ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක්;
- ආ. විශ්‍රාම පාරිතෝෂිකයක් වශයෙන් ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක්;
- ඇ. ධුරය හෝ සේවා නියුක්තිය අහිමිවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලෙස ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක්;
- ඈ. සේවා නියුක්තියන්ගේ භාර අරමුදලෙන් ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් (1987.03.31 වන දිනෙන් පසු, අරමුදලක ආයෝජන ආදායම්වල කොටස් හැර);
- ඉ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා (දේ.ආ.කො.ජ.) විසින් අනුමත කර නොමැති යම් අර්ථසාධක අරමුදලකින් ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක්;
- ඊ. විශ්‍රාම ගැනීමක් සම්බන්ධයෙන් කරනු ලබන වෙනත් යම් ගෙවීම් හෝ ප්‍රතිලාභ.

නිදහස් කිරීම් -

- i. දේ.ආ.කො.ජ විසින් අනුමත කර ඇති යම් අර්ථසාධක අරමුදලකින් හෝ නියාමනය කරන ලද අර්ථසාධක අරමුදලකින් ගෙවනු ලබන යම් මුදල් ප්‍රමාණයක්;
- ii. අ. තැනැත්තකු හට සිදු වූ පෞද්ගලික හානියක් සම්බන්ධයෙන්; හෝ
ආ. වෙනත් තැනැත්තකුගේ මරණයක් හෝ සම්බන්ධයෙන්;
වන්දි හෝ පාරිතෝෂිකයක් ලෙස යම් තැනැත්තකුට ගෙවන ලද ප්‍රාග්ධන වියදම්;
- iii. ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා රජයේ දෙපාර්තමේන්තුවක් මගින් ගෙවනු ලබන විශ්‍රාම වැටුප හෝ විශ්‍රාම ගැනීමේ දී ගෙවනු ලබන යම් ප්‍රතිලාභයක්

02. සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල මගින් හෝ සේවායෝජකයා විසින් හෝ ගෙවීමට නියමිත පහත සඳහන් ගෙවීම්වල මුළු එකතුව රු. 5,000,000 ඉක්මවන්නේ නම්, සේවායෝජකයා සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල යන අය වෙත වෙනම අතිරේක මුදල් ප්‍රමාණය මත 12%ක් රඳවා ගත යුතු ය.

- (අ) විශ්‍රාම වැටුපක් පරිවර්තිත කිරීමේ දී ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක්;
- (ආ) විශ්‍රාම පාරිතෝෂිකයක් ලෙස ගෙවිය යුතු මුදල් ප්‍රමාණයක්;
- (ඇ) සේවයේ නියුක්ත කරනු ලැබූ සියලු සේවා නියුක්තිකයින්ට එක සමානව අදාළ වන බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් **අනුමත කරනු ලබන ක්‍රමයක්** යටතේ, ධුරය හෝ සේවා නියුක්තිය අහිමිවීම සම්බන්ධයෙන් **වන්දි මුදලක්** ලෙස ලැබූ යම් මුදල් ප්‍රමාණයක්**;
- (ඈ) සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල මගින් ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් (1987.03.31 වන දිනෙන් පසු ඉපයූ, අරමුදලේ ආයෝජන ආදායම් කොටස් හැර).

** එම ක්‍රමය සඳහා කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා එම ක්‍රමය ආරම්භ කිරීමට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන අංශය අමතන ලෙස සේවායෝජකයන්ට උපදෙස් දෙනු ලැබේ.

03. (ආ) අයිතමය යටතේ සඳහන් යම් අර්ථසාධක අරමුදලක් සහ සියලුම සේවායෝජකයන් පහත ගෙවීම් හෝ ප්‍රතිලාභ මත 36% ක් රඳවාගත යුතුය;

- (අ) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් **අනුමත නොකළ** ක්‍රමයක් යටතේ ධුරය හෝ සේවා නියුක්තිය අහිමි වීම සම්බන්ධයෙන් ලැබෙන **වන්දි**;
- ආ) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් **අනුමත කළ හෝ නියාමනය කළ අර්ථසාධක අරමුදලකින් නොවන ගෙවීම්**;
- (ඇ) වෙනත් යම් ගෙවීමක්;
- (ඈ) විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබෙන මූල්‍යමය නොවන ප්‍රතිලාභ (වෙළඳපොළ වටිනාකම මත තක්සේරු කිරීම කළ යුතු)

ඉහත (අ) සිට (ඈ) දක්වා ලැයිස්තුගත කර ඇති ගෙවීම්වල එකතුව සමග, තක්සේරු වර්ෂය ආරම්භයේ සිට සේවය අවසන් කරන දිනය තෙක් සේවා නියුක්තිකයන්ට ගෙවූ හෝ ගෙවිය යුතු මුළු බදු අය කළහැකි පාරිශ්‍රමිකය රු. 1,800,000 ඉක්මවා නොයන කල්හි, එම ඉහත ගෙවීම්වලින් කිසිදු මුදලක් රඳවා ගැනීමේ අවශ්‍යතාවක් නොමැත.

04. අවස්ථාවෝචිත පරිදි 2 වන හෝ 3 වන ඡේදයේ සඳහන් කර ඇති මුළු ප්‍රමාණය රඳවාගත යුතු අතර රඳවාගත් දින සිට දින 90 ක් තුළ කොළඹ 02, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ, ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි නිෂ්කාශන හා විධාන අංශයෙන් (Clearance and Direction Unit) විධානයක් ලබාගන්නා ලෙසට විශ්‍රාම ගන්නා සේවානියුක්තිකයාට උපදෙස් දෙන්න.

විධානය ලද වහාම කරුණාකර ඊට අනුකූලව කටයුතු කරන්න.

රඳවාගත් දින සිට දින 90 ක් ඉක්මවීමට මන්නෙන් විධානයක් හෝ උපදේශයක් ඔබ වෙත නොලැබුණි නම් රඳවාගත් මුදල, මහජන බැංකුවේ, යුනියන් පෙදෙස ශාඛාවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ බැර ගිණුම අංක 02 වෙත ප්‍රේෂණය කරන්න.

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ලිවීමට ගෙවීම් පත්‍රිකාවේ ඇති ඉඩෙහි බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය **නොලියන්න**. එම ඉඩ හිස්ව තබන්න. “බදු වර්ගය” සඳහා සපයා ඇති ඉඩෙහි “එක් වතාවක් පමණක් සිදුකරන ගෙවීමක්” යන්න ලිවිය යුතුය.